



ජාතික රුහුණුහාර අරමුදල් මණ්ඩලය

වෛද්‍ය හා රෝගී ගාස්තු හිමිකම්
ඉල්ලුම් පත්‍රය (අග්‍රහාර)

මධ්‍ය අයට් යෝජනා කුමය

අග්‍රහාර සාමූහික 125/-	රු. 300/-	රු. 600/-

ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය:-
(ඡායා පිටපතක් අමුණන්න)

මධ්‍ය හිමිකම් අදාළ වන්නේ ඉදිරියෙන් (/) දමන්න.
රජයේ රෝගලක
පොදුගලික රෝගලක
දරු උපතක්
ආයු සභන්කාධී
භාදු සැත්කමක්
විශිෂ්ට
වෙනත් රෝග

1. ඉල්ලුම්කරු පිළිබඳ නොරතුරු :-

1.1. සම්පූර්ණ නම:- (සිංහලෙන්) ප්‍රාජා / මයා / මිය / මෙනවිය:.....

මූල්‍ය සම්ග නම (ඉංග්‍රීසියෙන්) :- Rev / Mr / Mrs / Miss.....

1.2. පුද්ගලික ලිපිනය (සිංහලෙන්):-

පුද්ගලික ලිපිනය (ඉංග්‍රීසියෙන්):-

1.3. උපන් දිනය.....

1.4. දුරකථන අංක:- රාජකාරී පුද්ගලික.....

2. මධ්‍ය රැකියාව කරන ආයතනයේ නම සහ ලිපිනය:.....

3. කළානුයාගේ නොරතුරු

3.1. ජාතික හැඳුනුම්පත් අංකය:..

3.2. නම:.....

3.3. සේවා ස්ථානයේ නම සහ ලිපිනය:.....

4. රුහුණු ප්‍රකිලාභ ඉල්ලුම් කරන්නේ:- මධ්‍ය හෝ කළානුයාට නොවේ නම් අදාළ කොටසේ (/) යොදා සම්පූර්ණ කරන්න.

4.1. දුරවන්ට මටට මියට

4.2.1. ඔහුගේ / ඇයගේ නම:.....

4.2.2. ඔහුගේ / ඇයගේ උපන් දිනය:..... වයස රැකියාව:.....

5. බැංකු ගිණුම් පිළිබඳ විස්තරය: -

5.1. බැංකු ගිණුම් සඳහන් මධ්‍යාන් නම:.....

5.2. ගිණුම් අංකය: -

5.3. බැංකුවේ නම..... බැංකු ගාබාව.....

6. මෙම අයදුම් පත්‍ර අදාළ වියදුම් ජනාධිපති අරමුදලෙන් හෝ වෙනත් ආයතනයක් ඉල්ලුම්කර හෝ ගෙවීම් කර තිබේ නම් විම විස්තර.

- 6.1. ආයතනයේ නම සහ ලිපිනය:.....
6.2.
6.3. ගෙවූ මුදල:.....
මිශ්‍රිතම් අංකය / යොමු අංකය:.....

7. අයදුම්කරුගේ දිනය

* ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, මම හෝ කළමනා මෙම තිශ්‍රිතම්පැම ඉහත 06 ජේදයට යටත්ව වෙනත් ආයතනයක්, වෙනත් කුමෙයක් මගින් හෝ ඒ සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර හෝ මුදල ලබාගෙන නොමැති බව මෙයින් සහතික වෙමි.

දිනය:.....

අයදුම්කරුගේ අත්සන

8. ආයතන ප්‍රධානීයාගේ සහතිකයා:-

මගින් අංකය:.....

ඉහත විස්තර සඳහන් මහතා / මහත්මියගේ රුකුණ තිශ්‍රිතම් අවශ්‍ය කටයුතු සඳහා නිරදේශකර මේ සමඟ ඉදිරිපත් කරමි. ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත්, රිඛුණේ / ඇයගේ පොදුගලික ලිපිගොනුව අනුව සහතික කරමි. රක්ෂිතයා ප්‍රතිකාර ලැබූ රෝහලෝන් බැහැරුව මාසයට පෙර මාසය වූ මාසයදේ දායක මුදල වන රු. 125/-, 300/-, 600/- අයතර බැංකුවේ භාවාවේ අංක:..... දරණ වෙත්පතකින් ජාතික රක්ෂණ හාර අරමුදලේ මහතා බැංකුවේ රැකින ගාබාවේ 033-2-001-2-2467951 දරණ තිශ්‍රිතම බැරකුල රුපියල් ක මුළු මුදලට අනුලත් කර ඇත.

අත්සන:.....

නම:.....

තනතුරු:.....

(නිල මුදාව තැබීම අභ්‍යවශකයි)

රෝගීයාගේ වෙශ්‍යාචාරය / ශාලා වෙශ්‍යාචාරය විසින් සම්පූර්ණ කළපුතුය.
Should be filled by the Medical Officer / Surgeon of the Patient.

- 9.1. රෝගීයාගේ නම.....
Name of the Patient.....
9.2. රෝගී විනිශ්චය.....
.....
Diagnosis of Disease:.....
9.3. සාමාන්‍ය රාජකාරී කටයුතු වල නිරක්වීමට නොහැකි කාල සීමාව:.....
.....දින යිට.....දින දක්වා
Period unable to attend to usual business / works:
From:..... To:.....
9.4. රෝහලට ඇතුළත් කළ දිනය:.....
If admitted to the hospital, Date of Admission:.....
Date of Discharge:.....

ඉහත සඳහන් රෝගීයාගේ වෙශ්‍යාචාරය / ශාලා වෙශ්‍යාචාරය මා බවත්, මෙම ඉල්ලීම සම්බන්ධවු සේවාව මම අනුමත කළ බවත් සහතික කරමි.

දිනය:.....

රෝගීයාට ප්‍රතිකාර කළ වෙශ්‍යාචාරයෙන් /
විශේෂය වෙශ්‍යාචාරයෙන් අත්සන හා නිල මුදාව

I hereby certify that I am Medical officer / Surgeon of the above named patient and
approve submission with regard to this claim.

Date:.....

Signature of Medical Officer / Surgeon

රෝගී හෝ පොදුගලික රෝහල මගින් නිකුත් කරනු ලබන රෝග නිශ්චය කාවිපතකි (Diagnosis Card)
රෝගීයාගේ නම, රෝහලට ඇතුළත් වූ දිනය හා බැහැර වූ දිනය පැහැදිලිව සඳහන් ව ඇත්තම් මෙම කොටස
සම්පූර්ණ කිරීම අනිවාර්ය නොවන බව සලකන්න.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්

(මෙම අයදුම්පත රෝහල් ගතවීම් හා හාද සැස්කම් දරු උපත්, අසේ කන්ත්‍යාධි, පිළිකා, විශාලා ආද රෝග වලට අභ්‍යා නිමිකම් ඉල්ලුම් කිරීම සඳහා පමණි)

1. රෝහල් පිටව දින 90 ඇතුළත නිමිකම් අයදුම්පත ජාතික රක්ෂණ හාර අරමුදුල වෙත ගොවු කළ යුතුය.
2. ඔබ අප වෙත ගොවු කරන සෑම ලිපිග්‍රැනුවල ජායා පිටපත් ඉදිරිපත් කරන සෑම වටම ආයතන ප්‍රධානියා වසින් එවා සහතික කළ යුතුවේ. (අඩුපාඩා සම්පූර්ණ කිරීමේදී ජාතික තැඹුනුම්පත් අංකය සඳහන් කරන්න.)
3. ස්ව්‍යම්පුරුෂයා, නාර්යාව, දෙදෙනාම රුක්ෂිතයන් නම්
 - අ. නිමිකම් රෝහල් වූ රුක්ෂිතයාම ඉදිරිපත් කළ යුතුය.
 - ඇ. සාමාජිකයන් දරුවන් වෙනුවෙන් නිමිකම් ඉල්ලුම් කළ යුතුවන්නේ වක් අයෙකු පමණි.
4. යැපෙන්නත් සඳහා නිමිකම් අයදුම්පත ඉදිරිපත් කිරීමේදී පහත ලේඛන වල සහතික කළ පායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.

රුක්ෂිතයා විවාහක නම්

- 4.1 කළුතාය සඳහා විවාහ සහතිකයේ ජායා පිටපතක්
 - 4.2 දරුවන් සඳහා උපේන්න සහතිකයේ ජායා පිටපතක්
- (දරුවන් - වියස අවුරුදු 21 ට අඩු අවවාහක රැකියාවක් නොකරන්නේ විය යුතුයි)

රුක්ෂිතයා අවවාහක නම්

- රුක්ෂිතයාගේ මව, පියා සඳහා (මව / පියා - වියස අවුරුදු 70 ට අඩු විය යුතුය)
- * රුක්ෂිතයාගේ උපේන්න සහතිකයේ ජායා පිටපතක්
 - * මවගේ / පියාගේ උපේන්න සහතිකයේ හෝ ජාතික තැඹුනුම්පත් ජායා පිටපතක්
 - * අව්‍යාහා බව දැන්වීමට ආයතන ප්‍රධානියාගේ ලිපියක්

5. නිමිකම් ඉල්ලුම් කරන කාර්යය සඳහා වෙනස් ආයතනයනින් රක්ෂණ ප්‍රතිලාභ ලබා ඇති විට, මෙම ආයතනයේද ප්‍රතිලාභ ලබා ගැනීමට අඡේක්ෂා කරන්නේ නම් එම ආයතනයේ ගෙවීම් කළ මුදල සඳහන් ලිපියක් සමඟ සහතික කරන ලද සියලුම බිල්පත් වල / තුවිනාන්ධිවල ජායා පිටපත් ඉදිරිපත් කළ යුතුවේ.

6. නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත සමඟ පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.

- අ. රෝහල්කාවීමකදී හෝ සැන්කමකදී / හාද සැන්කමකදී / පිළිකා රෝග අදිය සඳහා රෝග විනිශ්චය කාචිපත් (Diagnosis Card) මුදල පිටපත හෝ සහතික කළ පිටපතක්.
- * (නම, රෝහල් ඇතුළු හා පිටවු දින, ප්‍රතිකාර කළ වෙළදාවරයාගේ අත්සන මුද්‍රාව තිබිය යුතුයි)
- පොදුගලික රෝහල්ක නම් තැන්පත් ලදුපත් (Deposit Receipts) මුදල ගෙවී ලදුපත් (Receipt) විස්තාරණාත්මක බිල්
- * (Final Bill) මුදල පිටපතක්.
- තම දිනය වෙනස් කළ මුදල පිටපත් හෝ ජායා පිටපත් සඳහා ගෙවීම් කරනු නොලැබේ

- පොදුගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී සෑම වියදමකම විස්තරයාමකම බිල්පත් වර්ග කර දක්වා තිබිය යුතුය.
- * වෙළදාවරයාගේ වියදම් දක්වීමේදී විශේෂයෙන් වෙළදාවරයාට හා අනෙකුත් වෙළදාවරුන්ට කළ වියදම් වෙනවෙනම දැක්වීය යුතුයි.

6.2 දරු පුසුතියකදී (අවස්ථා) දෙකකදී පමණක් ගෙවනු ලැබේ)

- රුතයේ රෝහල්ක රෝග නිස්වය කාචිපත ලබානොදැන්නේ නම් උපත් විස්තර පත්‍රිකාව හෝ ගරහන් සටහන් ව්‍යර්තාවේ සහතික කළ පිටපතක් (රෝහල් ඇතුළන් කළ දිනය හා පිටවු දිනය සඳහන් විය යුතුයි)

6.3 අසේ කන්ත්‍යාධි සඳහා (මුදල පිටපත් ලබා දිය යුතුයි)

- * පොදුගලික වෙළදාවරයාගු ඇස් පරිත්‍යා කළේ නම් වෙළදාවරයාගේ එව්‍යෑරුව (වෙළදාවරයාගේ අත්සන හා නිල මුදාව තිබිය යුතුයි)
- * රුතයේ රෝහල්ක ඇස් පරිත්‍යා කළේ නම් වට්ටෝරුව (වෙළදාවරයාගේ අත්සන හා නිල මුදාව තිබිය යුතුයි)
- * කන්ත්‍යාධි සඳහා මුදල ගෙවූ ලදුපත් ගෙවිවා (Paid) ලෙස සටහන් කර ආයතනයේ නිල මුදාව තිබිය යුතුයි. (අවුරුදු 03 කට වරක් රක්ෂණයාට පමණක් ගෙවනු ලැබේ).

නිසි පරිදි සම්පූර්ණ කරන ලද නිමිකම් අයදුම්පත සමඟ අවශ්‍ය ලිපිග්‍රැනු වක් වර්ග නිවැරදිව ඉදිරිපත් කිරීමේන් කඩිනම් අගුහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රති පුරුණ කිරීම ගට්ටෝ ප්‍රමාදයකින් කොරට ප්‍රතිලාභ ලබාගෙන හැකි බව සඳහන්න.